



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

දිනය 2014 මැයි මස 21 වැනි දින

රන් භාණ්ඩ උකස් ණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි

රන් භාණ්ඩ උකස් ණය ලබා ගැනීම පහසු කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු ප්‍රදානය කරන රන් භාණ්ඩ උකස් ණය සඳහා රජය වෙනුවෙන් ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. එම රන් භාණ්ඩ උකස් ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය වෙනුවෙන් ආරම්භක අරමුදල් ලෙස රුපියල් මිලියන 500 ක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වෙන් කිරීමටද මුදල් මණ්ඩලය අනුමත කර ඇත.

2013 වසරේ මුල් කාලයේ සිට අන්තර්ජාතික වෙළඳපලෙහි රත්‍රන් මිල පහළ බැසීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ රන් භාණ්ඩ උකස් ණය ප්‍රමාණයෙහි සැලකිය යුතු අඩු වීම වලකාලීමට මෙම යෝජනා ක්‍රමය ඉවහල් වනු ඇත. තවද, කෘෂිකාර්මික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශවලට අරමුදල් සපයා ගැනීමට රන් භාණ්ඩ උකස් ණය වැඩි වශයෙන් යොදා ගැනෙන බැවින්, එවැනි ආර්ථික ක්‍රියාවන්ට අරමුදල් සැපයීම සඳහා රන් භාණ්ඩ උකස් ණය අඛණ්ඩව එම ක්ෂේත්‍රයන්ට ගලා යා යුතු වේ. එසේම, රන් භාණ්ඩ වටිනාකමින් 65% ක් වූ උකස් ණය ප්‍රමාණයත් ඊට අය කෙරෙන ඉහළ පොලී අනුපාතිකයත් උකස් ණය ප්‍රමාණය පහත වැටීමට තුඩු දී ඇත.

නව ඇප ආවරණ යෝජනා ක්‍රමයට සහභාගි විය හැක්කේ රන් භාණ්ඩ වටිනාකමින් 80% ක උකස් ණය ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් හා ඊට අය කරන පොලිය වර්ෂයකට 16% කට වඩා වැඩි නොවන්නේ නම් පමණි. එමෙන්ම 1% ක වාර්ෂික ණය ඇප ආවරණ වාරිකයක්ද අදාළ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු වේ.

මෙම යෝජනා ක්‍රමයෙහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් ණය හරහා ආර්ථිකයේ ඵලදායී අංශ වෙත ණය ගලා යාම ඉහළ නැංවීමට ණයලාභීන්ටත් ණය දෙන බැංකුවලටත් හැකි වනු ඇත.

රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි.